



සංචිතානමය පාලනය

තරංග ජ්‍යෙනිශ්ඨ



ව්‍යාපාර කළමනාකරණය විෂය නිර්දේශය

1. කළමනාකරණය හැඳින්වීම සහ විවිධ කළමනාකරණ ද්‍ර්යොනයන් (10%)
2. කළමනාකරණ ක්‍රියාවලියේ තුළයන් (35%)
 - ආයතනික තීරණ ගැනීම
 - සංවිධාන සැලසුම්කරණය
 - සංවිධාන ව්‍යුහය හා නිර්මාණය
 - මෙහෙයුමේ ක්‍රියාවලිය (නායකත්වය සහ අභිජ්‍යාරණය)
 - සංවිධාන සන්නිවේදනය
 - සංවිධානමය පාලනය
3. මෙහෙයුම් කළමනාකරණය (10%)
4. අමෙරිකානු කළමනාකරණය (15%)
5. මානව සම්පත් කළමනාකරණය (15%)
6. වෙනස කළමනාකරණය (5%)
7. උපායමාර්ගවල ස්වභාවය (10%)

පාලනය යනු අපේක්ෂිත කාර්යවල හා සත්‍ය කාර්යවල විශේෂත්‍යා කිරීමේ ක්‍රියාවලියක් වන අතර ව්‍යුහයේ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබයි

Brech ට අනුව, පාලනය යනු ප්‍රමිත / අපේක්ෂිත කාර්යවල හා සත්‍ය කාර්යවල, විශේෂත්‍යා කිරීමේ ක්‍රියාවලියක් හෝ සංවිධානයේ ප්‍රමාණවත් සංවර්ධනයක් උදෙසා සැලසුම් කිරීමේ සහ ව්‍යුහයා අවශ්‍යතාවයක් වෙනුවෙන් උපකාරී වන ලෙස පළපුරුද්ද හෝ අත්දැකීම් වාර්තා කිරීමේ ක්‍රියාවලියකි

- මෙය බොනෙල්ට අනුව සැලසුම් කළ ආකාරයට ක්‍රියාවක් සිදුවන බවට තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන් සිදුකරනු ලබන මග පෙන්වීමකි. ඒ අනුව කළමනාකරුවකු විසින් තම සංවිධානය නිවැරදි මාර්ගයේ ගමන් කරන බවට තහවුරු කිරීම සඳහා නිරන්තරයෙන් මාර්ගෝපදේශනය සැපයිය යුතුය.

පාලනයේ උක්ෂණායන්

- පාලනය සැම කළමනාකරුවෙකුටම අත්‍යවශ්‍ය කාර්යයකි
- පාලනය යනු කළමනාකරණයේ මූලික කාර්යයකි
- පාලනය යනු අඛණ්ඩව සිදුවන කාර්යයකි
- පාලනය ප්‍රතිපල හා සම්බන්ධ වේ
- පාලනය යනු ඉදිරිය දෙස බැලීමකි
- පාලනය යනු කළමනාකරණ ක්‍රියාවලියේ ආරම්භ මෙන්ම අවසානයද වේ
- පාලනය සැබුසුම්කරණය හා සම්බන්ධ වේ
- පාලනය යනු වෙනස්වන සුළු ක්‍රියාවකි.



පාලනයේ වැදුගත්කම

- සංවිධානයක අරමුණු ඉටුකර ගැනීම සඳහා දායක වීම
සංවිධානයක සැලසුම් සකස් කළ පසු සියලු කාර්යයන් සංවිධානයේ අරමුණු ලගාකර ගැනීම දෙසට යොමු වේ
- ප්‍රමිතයන්හි නිරවද්‍යතාවය නිගමනය කිරීම
- සව්‍යලුදී ලෙස සම්පත් හා විතයට උපකාරී වීම
- නිවැරදි මාරුගයේ ව්‍යාපාර සංවිධානය ගමන් කිරීම සඳහා පාලනය උපදෙස් ලබා දේ
- සේවක අනිප්‍රේරණය ඉහළ නැංවීම
- නිදහස සන්නිවේදනය හා අවධානය හේතුවෙන් සේවකයින් ඉහළ කාර්යවල ලබා ගැනීම සඳහා අනිප්‍රේරණය කරනු ලැබේ
- කුමවත් හා ව්‍යාපාරය තුළ විනය තහවුරු කිරීම
- ඉතා නිවැරදි පාලන ක්‍රමයක් තුළින් සේවකයින්ගේ කාර්ය සම්බන්ධ දූෂණ හා වංචනික අවස්ථාවන් ද හොඳින් අනාවරණය කර ගත හැක



- කාර්යයන් අතර සම්බන්ධීකරණයට ඉඩ ප්‍රස්ථාව ලබා දීම
- උපතුමයන් හා එහි අවසන් ප්‍රතිච්ලියන් අතර සමතුලීතකාවයක් පවත්වා ගැනීම සඳහා පාලනය උපකාරී වේ
- සේවකයින්ගේ කාර්යවල සංවර්ධනය වීම
- පාලනය තුළින් අඛණ්ඩව සේවකයින් අධීක්ෂණයට හාජනය කරනු ලබන අතර සංවිධානයේ කාර්යයන්හි ක්‍රමවත්සාවය හා විනය ඇති කරනු ලබයි. විනිදී සියලුම සේවකයින් තම රාජකාරය හා වගකීම් පිළිබඳව හොඳින් දැනුවත් වී ඇති බවට පාලනය තුළින් තහවුරු කරනු ලබයි
- දේශ අවම කිරීම
- අඛණ්ඩව සිදුවන අධීක්ෂණය හා පරීක්ෂාව හේතුවෙන් පාලනය හරහා දේශ අවම කර ගැනීමට හැකි වේ. විසේම කළමනාකරුවන් විසින් නිසි අවස්ථාවේදී දේශ හඳුනාගැනීමත්, අදාළ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමත් තුළින් දේශ වලින් සිදුවීය හැකි හානිය අවම කරයි.


පාලනය පවත්වාගෙන යාම සඳහා සේවක කාර්යසාධනය මැණිමට යොදාගත් හැකි මිනුම්

- ✓ ස්වයං ඇගයීම් වාර්තා
- මෙහිදී සේවකයින් හට ඔවුන්ගේ කාර්යසාධනය පිළිබඳව වාර්තාවක් සකස් කාට විය සඳහා සැලසුම් කළ අයුරින් සිදුවනවාද නැද්ද යන්න පිළිබඳව ඇගයීමක් කිරීමට සේවකයාටම නිදහස ලබා දේ.
- ✓ සූපරික්ෂක මගින් දෙනු ලබන කාර්යලිල ඇගයීම් වාර්තා
- මෙහිදී වැඩ පරික්ෂක විසින් අඛණ්ඩව සේවකයින්ගේ අධික්ෂණාය හා නිරීක්ෂණාය කරනු ලබන අතර සඳහා සැලසුම් කළ පරිදි කාර්යය කිහිපී ඇතිද යන්න පිළිබඳව වාර්තා කරනු ලැබේ.



පාලනයේ පවතින සීමාවන්

- ❖ ප්‍රමාණාත්මක ප්‍රමිත පිහිටුවේමේ අපහසුව
- මානව හැසිරීම, රැකියා තෘත්තිය, සේවක දෙඩ්‍රයය හා එවැනි අනෙකුත් සාධක ප්‍රමාණාත්මකව මැනීම ඉතා අපහසු වේ
- ❖ බාහිර සාධක පාලනයකට ලක් නොවීම
- රාජ්‍ය ප්‍රතිපත්ති, තාක්ෂණික වෙනස්වීම්, කාර්යයන්හි ඇතිවන වෙනස්වීම්, තරගකරුවන්ගේ සිදුවන වෙනස්වීම් වැනි බාහිර සාධක ව්‍යාපාරයකට පාලනය කළ නොහැකි වීම
- ❖ සේවකයින්ගේ ඇතිවන විරෝධයන්
- බොහෝවිට පාලන ක්‍රමයන් වලට සේවකයින් විරෝධය පළ කරයි. මේ නිසා පාලනයේ ස්ථාවිලුදායීතාවය අඩු වේ
- ❖ පිරවය අධික විම.



පාලන මට්ටම්

උපකුම්ක
පාලනය

මෙහෙයුම්
පාලනය

- උපකුම්ක පාලනය (Strategic Control)
- සංවිධානයක් අරමුණු ලගා කරගැනීම සඳහා එහි උපකුම කොතරම් දුරට සාර්ථකද යන්න නිගමනය කිරීම උපකුම්ක පාලනය වේ
- කළමනාකරුවන් තම ව්‍යාපාරක කාර්යයන් දෙස මනා අවබෝධයකින් බැලීමටත් ඒවා නිවැරදිව ඇත්දැයි තහවුරු කිරීමටත් මෙය වැදුගත් වේ
- උපකුම්ක පාලනය පහත පරිදි පැනීකරියන් (04) කින් සමන්විත වේ
- ප්‍රතිශ්‍යා පාලනය (Premise Control)
- සෑම උපකුමයක් සඳහාම පදනමක් වනුයේ සමහරක් ප්‍රතිශ්‍යාවන් හෝ ප්‍රරේකරණයන්ය. ඒ අනුව ප්‍රතිශ්‍යා පාලනයේදී මෙම ප්‍රතිශ්‍යා හෝ ප්‍රරේකරණයන් මත පදනම් වූ උපකුම කොතරම් දුරට සවිලදායිද හා භාවිතා කළ හැකිද යන්න පිළිබඳව නිරන්තරයෙන් නිර්ක්ෂණය කරනු ලබයි

- **සුවිශේෂ විපරම් පාලනය (Special Alert Control)**
- **සුවිශේෂ විපරම් පාලනයක්** යනු සමාගම තුළ ක්ෂේත්‍රීක, අනපේක්ෂිත සිදුවීමක් සිදුවූ විට වියට මුහුණා දීම සඳහා **සමාගමෙහි උපකුම් ඉතා ඉක්මනීන්** නැවත සලකා බැලීමත්, ඒ කෙරෙහි ඉක්මනීන් අවධානය ගොමු කිරීමත්ය
- **ත්‍රියාත්මක කිරීම මගින් පාලනය (Implementation Cost)**
- **උපකුමයන් ත්‍රියාත්මක කිරීම** යනු දිගු කාලයක සිට ආරම්භ කරනු ලබන ආයෝජනය, ත්‍රියාකාරකම් සහ ත්‍රියාවන්වලට අදාළ පියවරයන් මාලාවකි.
- වත්කම් රස් කිරීම, **සුවිශේෂ ව්‍යාපෘතිවල නියැලීම** සහ සේවකයින් බදාවා ගැනීම හෝ නැවත සේවයේ පිහිටුවීම වැනි කාර්යයන් කළමනාකරුවෙකු විසින් සිදුකළ යුතු වේ.
- **ත්‍රියාත්මක කිරීමේ පාලනය** යටතේ සලකා බලන **ප්‍රධාන ආකාරයන්** දෙකකි
- **උපායකම්ක ව්‍යාපෘති (Strategic Thrust)** සහ ඉතා වැදුගත් සිද්ධී විමර්ශනය කිරීම (Milestone Reviews)

ලපකුම්ක ව්‍යාපෘති මගින් සංවිධානය විසින් සියලු උපකුම්යන් අරෝක්ෂිත කාර්ය සටහනකට අනුව සිදුවනවා ද යන්න පිළිබඳව නිර්ණය කරනු ලබන අතර විවිධ කාලයන් හා කාල පරතරයන් අතර දී උපකුම සංවර්ධනය කිරීම් හා ව්වා අධීක්ෂණය කිරීම වැදගත් සිද්ධි විමර්ශනය යටතේ සිදු වේ

- උපකුම පරීක්ෂණය (Strategic Surveillance)
- උපකුම ක්‍රියාත්මක කිරීමේදී බලපෑ හැකි විවිධ වූ අභ්‍යන්තර හා බාහිර සාධක පෙරතියා අනාවරණය කර ගැනීම මේ යටතේ සිදු වේ. තොරතුරු විවිධ මූලාශයන් තුළින් විමර්ශනය කිරීම හේතුවෙන් හඳුනාගත තොගැකි හා බලාපොරොත්තු තොවූ තොරතුරු පදනම් කොටගෙන ඉතා වැදගත් නිරාවරණය තොවුනු සෞයා ගැනීමේ හැකියාවක් පවතීය යන පදනම් මත පිහිටා උපකුම පරීක්ෂණය ගොඩනගේ ඇත.
- උදා :- වෙළඳ සගරා, දෙබස්, නිරීක්ෂණයන්, ආනෙකුත් සගරා සහ වෙළඳ සම්මේලනයන් දැක්විය හැක.



මෙහෙයුම් පාලනය

- උපකුමික පාලනය හා සැසදීමේදී මෙහෙයුම් පාලනය තුළින් සිදුවනුයේ උපකුම ක්‍රියාත්මක කිරීම පාලනය කිරීමයි
- මෙහිදී උපකුම තුළින් ගොඩ නැගු සැලැස්මකට අනුව මෙහෙයුම් පාලන කාර්යයන් ක්‍රියාත්මක වේ. සාමාන්‍යයෙන් සංවේධානයක් තුළ උප පද්ධතීන් සඳහා ප්‍රමිත, පරමාර්ථ හා අරමුණු පිහිටුවේම මෙහිදී සිදු වේ.
- මෙටැනි උප පද්ධති ලෙස ව්‍යාපාරික ව්‍යාපෘති, නිෂ්පාදිත, වගකීම් මධ්‍යස්ථාන හා විවිධ කාර්යයන් දැක්විය හැකි අතර මෙහිදී භාවිතයට ගනු ලබන මෙහෙයුම් පාලන මිනුම් දඩු ලෙස ගුද්ධ ලාභය, ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභ, නිෂ්පාදිතයේ ගුණාත්මක සහ පිරවැය වැනි දැනු දැක්විය හැක.




උපකුම්ක පාලනයේ හා මෙහෙයුම් පාලනයේ වෙනස

උපකුම්ක පාලනය	මෙහෙයුම් පාලනය
මූලාශ්‍ර ගණනාවකින් දැන්ත අවශ්‍ය වේ.	මූලාශ්‍ර කිහිපයක් පමණක් අවශ්‍ය වේ.
බාහිර මූලාශ්‍ර වලින් වැඩි දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වේ.	අභ්‍යන්තර මූලාශ්‍ර වලින් දත්ත අවශ්‍ය වේ.
උපකුම්ක පාලනය කළ තීරණ වල නිරවද්‍යතාවය මැතිම සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලබයි.	කිසියම් ඉ ප්‍රතිච්‍රායක ප්‍රමාණයක් වරිනාකම කෙරෙහි මෙහෙයුම් තීරණ අවධානය යොමු කරයි.
උපකුම්ක පාලනය සඳහා අවශ්‍ය කරන කාලය ඉතා දිගු වේ.	සාපේක්ෂව කෙටි කාලයක් අවශ්‍ය වේ.
උපකුම්ක පාලන තුමියන් සම්පූර්ණ තොවන හා තීරවද්‍යතාවය අතින් අඩු බවත් පෙන්වයි.	මෙහෙයුම් පාලන තුමියන් ඉතා පැවු වීෂය පරියන් තුළ ක්‍රියාත්මක වන හෙයින් සම්පූර්ණත්වයෙන් හා තීරවද්‍යතාවයෙන් ඉහළ වේ.
උපකුම්ක පාලනය කාල පර්තරයන් තුළ සිදුකරනු ලබන විවිෂ වාර්තා මත පදනම් වේ.	මෙම මෙහෙයුම් මිනුම් සාමාන්‍යයෙන් කිසියම් කාල සිමාවක් තුළ සිදුවන ක්‍රියාකාරකම් හා සම්බන්ධව අධ්‍යාපනය කෙරේ. උදා - සරියකට තීම්වන කෑලී ප්‍රමාණය, කාර්යවකට ලැබෙන ලාභය වැනි දැනු දැක්විය හැක.
අනාගතය පදනම් කොට්ඨගෙන ගොඩි නැගේ.	සෘණික තීරණ ගැනීමට අවශ්‍ය වන හා සෘණිකට ව්‍යාපාරයට බලපෑ හැකි උෂේෂ ඇති අවස්ථාවන් වලදී මෙහෙයුම් පාලන තීරණ ගෙ යුතු වේ.
කළමනාකරණ පාලන විශ්ලේෂණයේ ප්‍රධාන කාර්යයක් වනුයේ විකල්පයන් උද්ඒශාදනය කිරීමයි.	මෙහෙයුම් හි ප්‍රධාන විශ්ලේෂණ කාර්යය වනුයේ සත්‍ය වශයෙන් ව්‍යාපාරයේ සිදුවන්නේ තුමික්ද යන්න සොයා බැඳීමයි.

පාලන ක්‍රියාවලිය

- පාලන ක්‍රියාවලි ප්‍රධාන වශයෙන් දුයක වනුයේ පද්ධති, ක්‍රියාවලි, පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳව තොරතුරු රස්ක් කිරීමටත් ඒ පිළිබඳව තීරණ ගැනීමටත්ය
- මේ සඳහා කළමනාකරුවන් විසින් පාලන පද්ධතියක් ගොඩ නොගෙන ඇති අතර ව්වා ප්‍රධාන වශයෙන් අදියර හතරකින් සමන්විත වේ
- මෙම සෑම අදියරක්ම ඒකිනෙක හා බැඳී පවතී



- කාර්යවල, පරමාර්ථ හා ප්‍රමිත ස්ථාපිත කිරීම (Establish Standards To Measure Performance)
 - කළමනාකරුවන් විසින් සංවිධානයේ දෙපාර්තමේන්තු වලට සුවිශේෂ වූ අරමුණු ස්ථාපිත කිරීමත්, සංවිධානයේ කාර්යයන් හා සැසලිය හැකි ලෙස දෙපාර්තමේන්තු වලට අදාළ මෙහෙයුම් කාර්යයන් හා පරමාර්ථ ස්ථාපිත කිරීමත් සිදුකරනු ලබන්නේ සංවිධානයක සමස්ත උපක්‍රමික සැලසුම තුළයි.
 - මේවා කාර්යසාධනය මැනීම සඳහා යොදාගනු ලබන නිර්ණායකයන් ලෙසද හැඳින්විය හැක
 - මෙම ප්‍රමිත සාධනයෙන් කොටස් දෙකකට බෙදා දැක්වනු ලැබේ
-
- මැනීය හැකි හෝ ස්පෘන්ස ප්‍රමිත (Measurable or Tangible Standard) වියදුම්, කාලය, ලාභය , පිරිවය, නිමවුම් යනාදී වශයෙන් දැක්විය හැකිය
 - මැනීය නොහැකි හෝ අස්පෘන්ස ප්‍රමිත (Non- Measurable or Intangible) කළමනාකරණ වෙනස්වීම් , සේවක වෙනස්වීම් , ආක්‍ර්‍ය වෙනස්වීම්


- සත්‍ය කාර්යය සාධනය මැතිම (Measure Actual Performance)
- කළමනාකරුවන් විසින් විදිනෙදා කාර්යසාධනය මැතිම සඳහා විවිධ වාර්තාකම යොදාගත්. මෙම මිනුම් සෑම විටම ප්‍රථම දියරේදී පිහිටුවා ගත් මිනුම් හා සම්බන්ධ විය යුතුවේ
- විමැතින් සත්, මාස, කාර්තු සහ වාර්ෂික වැනි යම් කාල පරිචීපේදයකට වරක් කාර්යය ප්‍රමිත මැන දැක්විය හැක
- ප්‍රමිත සමග සත්‍ය කාර්යය සාධනය සැසඳීම (Compare Performance With The Standards)
- ප්‍රමිත සමග සත්‍ය කාර්යවල සැසඳීමක් සිදුකරනු ලබයි. ඒ අනුව අපගමනයක් හඳුනාගත හැකි අතර විම අපගමනයන්ගේ බලපෑම් ප්‍රමාණය සහ හේතු හඳුනාගැනීම වැදගත්ය
- අප ගමනයේ බලපෑම හා ප්‍රමාණය ලෙස හඳුන්වනුයේ විය ධනාත්මකව බලපායි ද නැතහොත් විහි බලපෑමක් නොවේ ද යන්න තීරණය කිරීමත් සැලසුම් කළ කාර්යය සාධන මට්ටම විශෝෂම පවතී ද යන්නත් සොයා බැඳීමකි

- **නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම**
- ස්ථාපිත කරගත් ප්‍රමිත වලුන් සහස කාර්යලා වෙනස් වූ විට කළමනාකරුවන් විසින් ඊට අදාළව සිදුකළ යුතු වෙනස්කම් මොනවාද යන්න තීරණය කළ යුතු වේ
- අපගමනයන්ට හේතු සහ ඒවාට අදාළ හේතු සහ බලපෑම් හඳුනාගත් පසු කළමනාකරුවන් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබයි. විම නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු අපගමනයක් පවතී නම් ඉලක්ක වෙනස් කිරීමට සිදුවේ
- **නිවැරදි කිරීමේ විකල්පයන් දෙකකි**
 - ❖ සිදුවේ ඇති අපගමනයන් සඳහා නිවැරදි කිරීමේ ක්‍රමවේදයක් භාවිතයෙන් විය නිවැරදි කිරීම
 - ❖ විය නිවැරදි කිරීමෙන් පසුවත් අදාළ කාර්යලා ප්‍රමිත සමග නොගැලපේ නම්, ඊට අදාළ ඉක්කයන් සංශෝධනය කිරීම



සැලසුම්කරණය හා පාලනය අතර සම්බන්ධය

- සැලසුම්කරණය හා පාලනය යනු විකිණෙකට වෙනස් වූ කළමනාකරණ කාර්යයන් දෙකකි නමුත් මේවා අතර සම්බන්ධයක් පවතී
- සැලසුම් නොමැති නම් පාලන කාර්යයන් පදනම් විරහිත වේ
- විසේම පාලනයක් නොමැති වීම නිසා සැලසුම්කරණය අර්ථාන්විත නොවන කාර්යයක් වේ
- පාලනයකින් තොර වූ විට කිසිදු පරමාර්ථයක් ඉටුකර ගත නොහැක වීම නිසා සැලසුම්කරණය හා පාලනය අන්තර රැඳියාවක් ඇති කළමනාකරණ කාර්යයන් දෙකකි



Billy Goetz ව් අනුව සැලසුම්කරණය හා පාලනය අතර සම්බන්ධය

- සැලසුම්කරණය තුළින් කළ යුතු කාර්යයන් නිවැරදිව තීරණය කරන අතර ඒවා නිවැරදි ආකාරයෙන් නිවැරදි ස්ථානයේ පිහිටුවේම පාලනය මගින් සිදු කරනු ලබයි
- සැලසුම්කරණය හා පාලනය විකිනෙක ගෝත්මත් කරන කළමනාකරණ කාර්යයන් දෙකකි. මින් අදහස් වන්නේ එක් කාර්යයක් අනෙක් කාර්යය ක්‍රියාත්මක කිරීමට උපකාර වීමයි
- සැලසුම්කරණය පාලනයට මග පෙන්වන අතර පාලනය සැලසුම්කරණයේ සාර්ථකත්වය තහවුරු කරයි
- සැලසුම්කරණය හා පාලනය විකිනෙකින් වෙන් කළ නොහැකි කළමනාකරණ කාර්යයන් දෙකකි
- පද්ධති ප්‍රවේශය මත පදනම්ව සැලසුම්කරණ හා පාලන ක්‍රියාවලිය සිදුවේ

සැලසුම්කරණ —→ ප්‍රතිඵල —→ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග

සැලසුම්කරණය හා පාලනය අතර ඇති සම්බන්ධය පහත කරනු යොදාගතිමින් තවදුරටත් විශ්ලේෂණය කළහැක

- අර්ථය (Meaning)
- පාලනය කළමනාකරණ කාර්යය සැලසුම් නිසි පරදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමටත්, නිවැරදි කාලයෙහි විම සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදුවන බව තහවුරු කිරීමටත් යොදා ගන්නා බවයි
- සැලසුම්කරණය හා පාලනය යනු විකිනෙක මත යැපෙන අන්තර් බැඳීමක් සහිත කාර්යයන් වේ
- පාලන කාර්යය තුළින් ව්‍යාපාරයේ සියලු පාර්ශව සැලසුමට අනුගතව කටයුතු කරන බවට තහවුරු කරනු ලබයි. විහිදී අඛණ්ඩව සිදුකරනු ලබන අධික්ෂණය හා පරීක්ෂාව නිසා සියලු දෙනා සැලසුම් කළ ආකාරයට කටයුතු කරන බව තහවුරු කිරීමේ හැකියාව ලැබේ.
- විමනිසා මෙම කළමනාකරණ කාර්යයන් දෙකම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා විකිනෙක කාර්යයන් අතර මනා අන්තර් සම්බන්ධතාවයක් පැවතිය යුතු මෙන්ම විකිනෙක මත යැඹීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේ.



- සැලසුම්කරණය හා පාලනය යන කාර්යයන් දෙකම පසුවිමසුම් හා පෙරවිමසුම් සිදුකරනු ලබයි
- පාලනය යනු පසු වීමසුම් තත්ත්වයකි. මන්ද පාලනයේදී සකම්වීම සිදු වූ කාර්යයන් පිළිබඳව පසු වීමසුමක් කරනු ලබන අතර පෙර වර්ෂවල කාර්යකාධන මට්ටම් හා සංස්දහා තුළින් සිදුවී ඇති අපගමනයන් හඳුනා ගනී.
- වැසේම සැලසුම්කරණයද පසු වීමසුම් සිදුකරනු ලබයි
- රෝ හේතුව නම් සැලසුම්කරණය සකම්වීම අතිත අත්දැකීම් මත හා පාලනයේදී එකෙන ප්‍රතිපේෂණය මත පදනම් වීමත්ය



පාලනයේ වර්ග හා ප්‍රවේශයන්


- ආයතනයක ප්‍රධාන වශයෙන් පාලන වර්ග 3 කි

පුරුව විචාර මට්ටම් අනුව පාලන ක්‍රම

ප්‍රතිඵලි හා හැසේරීම මත පාලනය

මුළු සහ මුළු නොවන පාලන ක්‍රම

- 1. පුරුව විවාර මට්ටම් අනුව පාලන කුම
- පුරුව විවාරය මගින් අදහස් වනුයේ යම් ගැටුවක් සිදුවූ පසුව වියට ප්‍රතිචාර දැක්වීමක් තොරව විය වීමට පුරුම අඟාල ගැටුව සිදුවීම වැළැක්වීමට ගත හැකි ත්‍රියාමාර්ග පිළිබඳව නිර්ක්ෂණය කිරීමයි.



- පෙර පෝෂිත / සුරුව පාලනය

- මෙහිදී ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට ප්‍රථම පාලනය සිදුවේ. විනම් ආයතන මෙහෙයුම් ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම පාලනය හෙවත් මෙහෙයුම් ක්‍රියාවලියට සම්පත් යොදා ගැනීමට පෙර වීම සම්පත් නියමිත ගුණත්වයෙන් පවතීද යන්න මැන බලයි.
- උදා: සේවකයින් තෝරා ගැනීම හා බඳවාගැනීම, අමුදුවන මිලට ගැනීමට පෙර පරීක්ෂාව

- ප්‍රතිපෝෂණ පාලනය

- මෙහිදී ආයතනයේ මෙහෙයුම් ප්‍රතිච්ච හා තොරතුරු පදනම් කරගනීමින් පාලන කටයුතු සිදුවේ. මෙහිදී සිදුවන්නේ යම් ගැටළුවක් ඇති වූ පසු වියට විසඳුම් සේවීමයි
- උදා: මූල්‍ය ප්‍රකාශන විග්‍රහ කිරීම , නිම් නිෂ්පාදන වල ගුණත්වය පරීක්ෂාව

- ක්‍රියාවලී පාලනය

- මෙහිදි පවත්නා ක්‍රියාවලී ව්‍යුහ ක්‍රියාවලීන් පවත්වන අවස්ථාවේදීම නිරික්ෂණය කිරීමක් සිදුවේ විනම් යම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන විට ඇති විය හැකි ගැටළු හඳුනාගැනීමත් එවා නිවැරදි කිරීමත් සහ ඉදිරියේදී ඇති විය හැකි ගැටළු හඳුනාගැනීම උදෙසා ව්‍යුහ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා කාලයට උච්ච ආකාරයෙන් පාලනය සිදුවේ.
- උදා: සුපරික්ෂකවරුන්ගේ පාලනය

2. ප්‍රතිඵල හා ව්‍යුහ පාලනය (Outcome and Behavioral Controls)

නිරික්ෂණයන්, ප්‍රතිඵල හා කාර්යසාධනයන් අනුවදු පාලනය වෙනස්විය හැක. වෙත ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් හා උපක්‍රමීක පාලනය කොටස් දෙකකින් දැක්විය හැක

- ප්‍රතිඵල මත පාලනය (Outcome controls)
- ව්‍යාපාරයක යහපත් තත්ත්වය ඇගයීම සඳහා මිනුම් දැඩි විකත් හෝ දෙකක් පමණක් ප්‍රමාණවත් වේටක මෙම ප්‍රතිඵල මත පාලනය වඩාත් සුදුසු වේ
- උදාහරණයක් ලෙස වත්කම් මත ප්‍රතිලාභ හෝ ආයෝජනය මත ප්‍රතිලාභ දැක්විය හැක.
- විසේම ප්‍රතිඵල මත පාලනය වඩාත් සඳුනුදායී වීම උදෙසා කළමනාකරණ තීරණ හා ව්‍යාපාරය ක්‍රියාවන් අතර පවත්නා බාහිර බාධාවන් අවම විය යුතුයි
- ව්‍යාපාරික පාලනය
- මෙම පාලන ක්‍රමය යටතේ කිදුවනුයේ කළමනාකරණ හා සේවක තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඇගයීමකි. විය කළමනාකරණ තීරණ වලින් ලබාගත ප්‍රතිපල ඇගයීමක් නොවේ.

මුලස හා මුලස නොවන පාලන ක්‍රම

- අයවැය හරහා සමාගමේ පිරිවැය හා වියදුම් පාලනය මුලස පාලනය යටතේ සිදු වේ. විම නිසා සමාගමක් විසින් වඩාත් ප්‍රයෝගනවත් / වැදුගත් මුලස තත්ත්වයන් මොනවාද යන්න තීරණාය කිරීම ඉතා වැදුගත් වේ
- විනම් විවා ව්‍යාපාරයේ වත්කම්ද විකුණුම්ද නැතහොත් ලාභයන්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය
- පසුව විවා අයවැය ලේඛන හරහා ඇස්තමේන්තුගත කිරීමටත් සත්‍ය තත්ත්වයන් සමග සංසන්දනය කිරීමටත් කළ යුතු වේ
- විසේම මුලස නොවන පාලන ක්‍රමද ඉතා වැදුගත් හා ප්‍රබල පාලන ක්‍රමයන් ලෙස හඳුනාගත හැක

ලදාහරණ ලෙස සේවක තහවුරුය, පාරිභෝගික පක්ෂපාතීත්වය දැක්විය හැක.

- මුලස නොවන පාලනයන්වල ඇති ප්‍රධානතම වෙනස වනුයේ මෙම මුලස නොවන පාලන ක්‍රම තුළින් මුලස ප්‍රගතියක් ඉතා ඉක්මනින් පෙන්නුම් නොකිරීමයි



පාලනයේදී සලකාවලිය යුතු සාදුක

■ සැලසුම්ගත අරමුණු

සංචාරක සැලසුම්කිරීමේ සහ පාලනය කිරීමේ ක්‍රියාවලිය අතර සහජ සම්බන්ධතාවයක් ඇත. නිසි සැලසුම් කරන ක්‍රියාවලියක් නොමැතිව එලදායී පාලනයක් නොපවති. පාලන ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ පාලක ප්‍රමිතීන් හා නිර්ණායක ස්ථාපිත කිරීමෙන් අනතුරුවය

■ සංකීර්ණත්වය දුරාගැනීමේ හැකියාව

සංකීර්ණ ක්‍රියාකාරකම්, පද්ධති සහ ක්‍රියාවලීන් හේතුවෙන් සංචාර අද වන විට මතා සංකීර්ණ වන අතර, සමාගමක පාලන ක්‍රියාවලිය සමාගමේ අභ්‍යන්තර හා බාහිර සංකීර්ණත්වයට ප්‍රතිච්චා දැක්වීය හැකි අයුරින් සංවර්ධනය කළ යුතුය

■ සංචාර ප්‍රමාණය හා ව්‍යුහය සමග ගැලපීම

මහා පරිමාතා සංචාර හා සැසදීමේදී සීමිත මෙහෙයුම් හා විෂය පථයක් සමග ක්‍රියාත්මක වන සමාගමකට වික හා සමාන පාලන යන්ත්‍රණයක් ආදේශ කිරීම ප්‍රායෝගික නොවේ



- **අහිප්‍රේරණ මට්ටම**

පාලනය කිරීම සඳහා විටම, සංවිධානයක සේවකයන් ගේ හැසිරීම නිවැරදි කිරීමට තීර්මාණය කර ඇති ක්‍රියාකාරකම් සමුහයක් නොවන අතර, විය පිළිගෙන්නා ලද හැසිරීම තුළින් බැහැර වන සාමාජිකයන් ඉන් වලකන ක්‍රියාවලියක් විය යුතුය සාර්ථක පාලන පද්ධතියක් ආයතනයේ සාමාජිකයන් අහිප්‍රේරණය කරන්නා වූ ලක්ෂණ වලින් යුත්ත විය යුතුය
- **කළමනාකරණයේ අපේක්ෂාවන්**

සාර්ථක පද්ධතියක් සඳහා විටම කළමනාකරණයේ අපේක්ෂාවන් සපුරාලීමේ හැකියාවකින් යුත්ත විය යුතුය
- **පිරිවය එලෙස්කීතාවය**

පාලන පද්ධතිය හා සම්බන්ධ පිරිවය විමර්ශන් ලැබෙන ප්‍රතිලාභවලට සාරේක්ෂව අඩු විය යුතුය.



පාලනය කිරීමේදී වර්ගාත්මක බලපෑම්

- සංවිධානයේ මානව සම්බන්ධතා පලුදු වී ඇත. මන්දයන් මිනිසුන් යිනැම හේතුවක් නිසා පාලනයට විරැද්ද විය හැකි බැවිනි
- මුලපිටිම / ආරම්භය සහ නිර්මාණයේලීත්වය මැඩිපැටැවැත්වීම - මෙය මානව ගෙක්සතාවය උග්‍ර ප්‍රයෝගනයට හේතු වන අතර, දුර්වල අනිප්‍රේරණාය සහ විත්ත දෙවැයය ද ඇත්තිකරයි
- යටත් නිලධාරීන් තුළ හීතියේ හැරීමක් ඇති කිරීම - ප්‍රමිතීන්ට අනුකූල නොවීම සඳහා දඩ මුදල් ද දුඩුවම් ආදිය පැනවීම නිසා මෙම තත්ත්වයන් ඇති විය හැක
- මිනිසුන්ගේ අවම ක්‍රියාකාරීත්වය/ කාර්යසාධනය - මෙය සංත්‍රාත්මක පාලනයේ ප්‍රතිචලනයකි. පාලක ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා මිනිසුන් අවම වැඩක් කරන අතර සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන් ඉක්මවා යෙමට උත්සාහ නොකරයි .



පසුගිය විභාග ප්‍රශ්න

2022 - ජනවාරි විභාගය

1.15 උපාධ්‍යාපක පාලනය යහා මෙහෙයුම් පාලනය අතර ඇති වෙනස්කම් දෙකක්(02) යදාන් කරන්න.

03 වන ප්‍රශ්නය

වර්ගමාතයේදී සංචාරකයක් කළමනාකරණය තිරිම වඩාත් අභිජන්‍යාත්මක කාර්යයකි. රෝගී පට්ටා ආරථික යහා දේශපාලන තත්ත්වය මෙන්ම උප්‍රකාශ ආරථිකයේ අයුර්බාවරුවේ සේෂුජකාවගෙන වෙළුදුපාල ඉතා ගතික (dynamic) වී ඇත. වෙනස්වන වෙළුදුපාල තත්ත්වයන්ට අනුවරුත්වය විම්ව කළමනාකරුවන්ට හැකිවිය යුතු අතර, ප්‍රමාණවල් පාලනය යමහා ව්‍යාපාරය අප්‍රකාශන කළ පරිදි ක්‍රියාත්මක වේද යන්න ඇගයීමට ඔපුන්ට හැකිවිය යුතුය.

මෙහින් කළ යුතු දී:

- (a) වර්ගමාතයේදී ශ්‍රී ලංකාව නැංු කළමනාකරුවන් මූහුණාදන අභිජන්‍ය දෙකක්(02) පැහැදිලි කරන්න. (ලක්ෂ 04)
- (b) ජපන් කළමනාකරණ ගෙළුය යහා පමිප්‍රදායික (බට්ටිර) කළමනාකරණ ගෙළුය අතර ඇති වෙනස්කම් දෙකක්(02) ගැඹුනා දැක්වන්න. (ලක්ෂ 02)
- (c) සංචාරකයට පාලනය වැදගත් වන්නේ ඇයිදු දියන්නට හේතු දෙකක්(02) පැහැදිලි කරන්න. (ලක්ෂ 04)
(මුළු ලක්ෂ 10)





*Thank
you*

JMC vLearning
"Your virtual learning partner"

